

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය නොකළ මතය

පන්විල ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට ශේෂ පත්‍රය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ ආදායම් හා වියදම් ගිණුම සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්ති වලට අදාළ තොරතුරුද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172(1) උප වගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10(1) උපවගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට පන්විල ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරිත්වය හා මුදල් ප්‍රවාහ පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිච්ඡේදයට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය නොකළ මතය සඳහා පදනම

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය නොකළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිච්ඡේදයට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණකගේ වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මකභාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසු බවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලැසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, චේතනාන්විත මහඟුරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මත ඟුරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලැසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකි තාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලැසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීති, රීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳව වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ.

(අ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6(1)(ඇ)(iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.

(ආ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6(1)(ඇ)(iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6 අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවූ අවස්ථා පහත දැක්වේ.

නීති, රීති හා රෙගුලාසිවලට යොමුව	අනුකූල නොවීම	සභාවේ දැක්වීම	අදහස්	නිර්දේශය
1988 ප්‍රාදේශීය සභා (මූල්‍ය හා පරිපාලන) රීති 218	ඉඩම් හා ගොඩනැගිලි පිළිබඳ සමීක්ෂණයක් සිදුකර නොතිබුණි.	සමීක්ෂණ කටයුතු කඩිනමින් අවසන් කරන බව.		සමීක්ෂණය කර වත්කම් හඳුනාගත යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව, 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදම ඉක්මවූ ආදායම රු.7,517,246 ක් වූ අතර, ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන වියදම ඉක්මවූ ආදායම රු. 3,339,713 ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල්කළ ආදායම්, රැස්කළ ආදායම් හා හිඟ ආදායම්

ලේකම්වරයා විසින් ඉදිරිපත් කළ තොරතුරු අනුව සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාලව ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

ආදායම් ප්‍රභවය	2024				2023			
	ඇස්තමේන්තුගත ආදායම	බිල් කළ ආදායම	රැස්කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	ඇස්තමේන්තුගත ආදායම	බිල් කළ ආදායම	රැස්කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය
	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.
(i) වරිපනම් හා බදු	1,492,000	1,485,641	1,788,140	586,388	1,473,500	1,487,756	1,727,818	888,886
(ii) කුලී	4,649,650	2,123,251	2,412,901	5,872,250	7,216,920	4,316,650	2,979,450	6,161,900
(iii) බලපත්‍ර ගාස්තු	2,196,800	2,137,686	2,853,795	546,475	2,100,000	1,245,645	1,093,654	1,262,584
(iv) වෙනත් ආදායම්	10,635,855	11,119,764	11,546,935	5,523,693	9,496,860	8,744,508	8,871,449	5,950,864
	<u>18,974,305</u>	<u>16,866,342</u>	<u>18,601,771</u>	<u>12,528,806</u>	<u>20,287,280</u>	<u>15,794,559</u>	<u>14,672,371</u>	<u>14,264,234</u>

2.2.2 ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය

සභාවේ ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය සම්බන්ධ නිරීක්ෂණ දැක්වේ.

විගණන නිරීක්ෂණය

සභාවේ අදහස් දැක්වීම

නිර්දේශය

(අ) වරිපනම් හා බදු

සමාලෝචිත වර්ෂයේ අවසාන දිනට හිඟ වරිපනම් ශේෂය රු.520,772 ක් විය. ඉන් ඒකකයක වරිපනම් හිඟය රු.5,000 ඉක්මවූ වරිපනම් ඒකක 18 කින් එකතුව රු.136,458 ක හිඟ ශේෂයක් පැවතුණි.

ඉදිරියේදී අයකර ගැනීමට කටයුතු කරන බව.

හිඟ ආදායම් කඩිනමින් අය කළ යුතුය.

(ආ) කුලී

සභාවට අයත් පොදු වෙළඳ සංකීර්ණයේ කඩ කාමර 03 ක් සම්බන්ධයෙන් හිටපු සභාපතිවරයා විසින් නඩු පැවරීම අත්හිටුවීම හේතුවෙන් එම කඩ කාමර තුනෙහි හිඟ කුලී රු.584,100 ක් අයකර ගැනීමට නොහැකි වී තිබුණි.

හිඟ මුදල් ඉදිරියේදී අයකර ගන්නා බව.

හිඟ කඩ කුලී කඩිනමින් අය කළ යුතුය.

(ඇ) වෙනත් ආදායම්

සමාලෝචිත වර්ෂය අවසාන දිනට හිඟ ජල ගාස්තු ශේෂය රු.1,098,814 ක් විය. ඉන් එක ඒකකයක ජල ගාස්තු හිඟය රු.5,000 ඉක්මවූ ජල පාරිභෝගික ඒකක 87 කින් එකතුව රු.672,386 ක ජල ගාස්තු හිඟයක් අයකර ගැනීමට කටයුතු කර නොතිබුණි. එමෙන්ම සමාලෝචිත වර්ෂය අවසාන දිනට පැවති හිඟ ජල ගාස්තු ශේෂය තුළ අලකොල ජනපදය හා අලකොල ගම් උදාව යන ජල ව්‍යාපෘතිවලට අදාළ හිඟය රු.540,080 ක් විය. එම ප්‍රදේශවල ජනතාවට නිසි පරිදි ජල සැපයුම් ලබා දීමට නොහැකි වී තිබුණු අතර 2023 මැයි සිට මෙම ව්‍යාපෘති 02 වෙනුවෙන් ජල ගාස්තු බිල් කිරීමද නවතා දමා තිබුණි.

අක්‍රීය ජල ව්‍යාපෘතියේ හිඟ කපා හැරීමටත් අනෙකුත් හිඟ අය කිරීමටත් කටයුතු කරන බව.

හිඟ ජල ගාස්තු අයකර ගැනීමට කටයුතු කළ යුතු අතර ජල සැපයුම නතර කර ඇති ප්‍රදේශ සඳහා විකල්ප ජල සැපයුම් ක්‍රම ඇති කළ යුතුය.

(ඈ) උසාවි දඩ හා මුද්දර ගාස්තු

පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයාගෙන් සහ අනෙකුත් බලධාරීන්ගෙන් සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට ලැබිය යුතුව තිබුණු මුද්දර ගාස්තු රු.3,109,300 ක් විය. මේ තුළ 2017 - 2018 වර්ෂවලට අදාළ රු.488,000 ක මුද්දර ගාස්තු ශේෂයක් පැවතුණි.

ඉදිරියේදී හිඟ මුදල් අයකර ගැනීමට කටයුතු කරන බව.

හිඟ ආදායම් අයකර ගත යුතුය.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය

සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට ලැබිය යුතු ගිණුම් ශේෂ 05 ක එකතුව රු.1,204,845 ක් විය. ඉන් වසර 1 ත් 5 ත් අතර කාලයට අදාළ ගිණුම් ශේෂ එකතුව රු.627,277 ක් හා වසර 5 ට වැඩි කාලයක් පවතින ශේෂය එකතුව රු.345,278 ක් විය.

සභාවේ අදහස් දැක්වීම

හිඟ අයකර ගැනීමට කටයුතු කරන බව.

නිර්දේශය

ලැබිය යුතු මුදල් අයකර ගත යුතුය.

3.2 නිෂ්කාර්ය හෝ උෞත උපයෝජිත දේපල, පිරියත හා උපකරණ

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
2015 වර්ෂයේදී රු.4,404,748 ක් වැයකර ඉදිකර තිබුණු නකල්ස් නිවාඩු නිකේතනය සමාලෝචිත වර්ෂය අවසාන දින වන විටත් නිෂ්කාර්යව හෝ උෞත උපයෝජිතව පැවතුණි. මෙම ගොඩනැගිල්ල සංචාරක ආකර්ශනය ලබාගෙන ආදායම් ඉපයීම අරමුණු කරගෙන ඉදිකර තිබුණද අරමුණුගත කාර්ය ඉටුනොකර ගොඩනැගිලි විනාශ වීමට ඉඩහැර තිබුණි.	ඉදිරි වර්ෂයේදී අදාල දේපල බදු දීමට කටයුතු කරන බව.	අඩුපාඩු සම්පූර්ණ කර වත්කම් උපයෝජනය කොටගෙන ආදායම් ඉපයිය යුතුය.

3.3 වත්කම් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සභාව පරිහරණය කරන එකතුව රු.1,006,250 ක ප්‍රජා ශාලා 04 ක්, සුසාන භූමි 02 ක් හා නකල්ස් සංචාරක ගොඩනැගිල්ල පිහිටි ඉඩම හා රු.160,000 ක් වූ යතුරු පැදියක අයිතිය පවරාගෙන නොතිබුණි.	අයිතිය පවරා ගැනීමට කටයුතු කරන බව.	සභාව සතු වත්කම්වල අයිතිය පවරා ගත යුතුය.

3.4 කොන්ත්‍රාත් පරිපාලනයේ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත 2021 වර්ෂයේ රු.14,000,000 ක් ඇස්තමේන්තු කර රු.13,087,407 කට ගිවිසුම්ගතව නකල්ස් සංචාරකයින් සඳහා පහසුකම් සපයන මධ්‍යස්ථානයේ ආගන්තුක සත්කාර නිවහනක් ඉදිකිරීමට කටයුතු කර තිබුණු අතර 2022 අප්‍රේල් 04 දින වන විට කොන්ත්‍රාත්කරු විසින් රු.5,866,560 ක වැඩ කොටසක් ඉටුකර තිබුණද පළාත් පාලන අමාත්‍යාංශය විසින් මුදල් ලබා නොදීම හේතුවෙන් ව්‍යාපෘතියේ ඉතිරි වැඩ කොටස් ඉටුකිරීම නවතා දමා තිබුණි. ඉටුකළ වැඩ කොටස් වෙනුවෙන් 2023 මැයි 29 දින රු.5,182,221 ක් කොන්ත්‍රාත්කරු වෙත ගෙවා තිබුණු අතර නැවත පළාත් පාලන අමාත්‍යාංශයේ ප්‍රතිපාදන ලබා දීමේ එකඟතාවය මත ඉතිරි වැඩ කොටස් නිම කිරීම සඳහා 2024 අවසන් කාර්තුවේ රු.17,272,967 ක	ව්‍යාපෘතිය ඉටු කිරීමට ප්‍රමාණවත් කාලයක් නොතිබූ බැවින් නිෂ්කාර්යව පවතින බව.	අඩුපාඩු සම්පූර්ණ කර ගොඩනැගිල්ල ප්‍රයෝජනවත් කාර්යයකට යොදවා ගත යුතුය.

ඇස්තමේන්තුවක් පිළියෙල කර ප්‍රසිද්ධ
ටෙන්ඩර් කැඳවීම් සිදුකර තිබුණි.
ප්‍රතිපාදනයන් ලබා දීමේ ප්‍රමාදය
හේතුවෙන් ටෙන්ඩර්කරුවන් ඉදිරිපත් වී
නොතිබූ අතර ව්‍යාපෘතිය සමාලෝචිත
වර්ෂය තුළද සම්පූර්ණ කිරීමට නොහැකි වී
තිබීමෙන් වැයකර තිබූ රු. 5,182,221 ක
මුදල අනාර්ථක වියදමක් වී තිබුණි.

3.5 මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) අනුමත කාර්ය මණ්ඩලය හා තත්‍ය කාර්යමණ්ඩලය සැසඳීමේදී ඉන් තනතුරු 06 ක පුරප්පාඩු 10 ක් ද එක් තනතුරක අතිරික්තතා 04 ක් ද පැවතුණි.	රාජ්‍ය ප්‍රතිපත්ති තීරණ මත පුරප්පාඩු පවතින බව.	පුරප්පාඩු සම්පූර්ණ කරගෙන මහජන සේවාවන් කාර්යක්ෂමව පවත්වාගෙන යා යුතුය.
(ආ) සමාලෝචිත වර්ෂයේ සේවය අත්හිටවූ නිලධාරියෙකුගෙන් හා 2020 වර්ෂයේ මිය ගොස් ඇති සේවකයින් දෙදෙනෙකුගෙන් එකතුව රු.555,919 ක ණය ශේෂ අයකර ගෙන නොතිබුණි.	අයකර ගැනීමට කටයුතු කරන බව.	හිඟ ණය ශේෂ අයකර ගත යුතුය.

4. ගිණුම් කටයුතුභාවය හා යහපාලනය

4.1 පාරිසරික ගැටළු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 93 (ආ) වගන්තියේ විධිවිධාන වලට අනුව ප්‍රදේශයේ නිවාසවල මල අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා ගලී රථ සේවාවක් පවත්වාගෙන ගොස් නොතිබුණි.	ආසන්න පළාත් පාලන ආයතනවල සහාය ලබා ගන්නා බව.	සභාව මගින් ප්‍රදේශයේ මහජන අවධානයෙන් ඉටුකළ යුතුය.
(ආ) 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 78 (1) වගන්තිය අනුව මහජන සෞඛ්‍ය කෙරෙහි අවධානය යොමු නොකර සභාවට අයත් ජල ව්‍යාපෘති 03 ක ජලය පිරිපහදු කිරීමකින් තොරව පානීය ජලය බෙදා හැර තිබුණි.	ජල ව්‍යාපෘති 04 ක ජලය ගුණාත්මක බවින් යුක්ත බව.	ජල සාම්පල් පරීක්ෂා කර ජලය පිරිපහදු කර පිරිසිදු පානීය ජලය බෙදා හැරිය යුතුය.

4.2 තිරසර සංවර්ධන අරමුණු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
2017 අංක 19 දරන තිරසර සංවර්ධන පනතේ නියමයන්ට අනුව සභාව විසින් තිරසර සංවර්ධන අරමුණු හා ඉලක්ක හඳුනාගෙන තිබුණද ඒවා ලභාකර ගැනීමට කටයුතු කර නොතිබුණි.	වැඩසටහන් පැවැත්වූ බව.	තිරසර සංවර්ධන අරමුණු හා ඉලක්ක හඳුනාගෙන ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ යුතුය.